



ජාතික රාජ්‍ය සංඝාවේ
1974 අංක 32 දුරන බුද්ධ බඩු
(සංගෝධන) පතන

[ජහනික සමෙන කලේ 1974 සූප්‍රමිලද මස 27 වන දින]

ආණෙශ්‍රාවේ නියමය පරිදි මූද්‍රණය කරන ලදී

(1974 ඔක්තෝබර් මස 11 වැනි දින ශ්‍රී ලංකා ජනරජයේ සැසට් පත්‍රය II වැනි
කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.)

එම උග්‍රයේ මූද්‍රණ දෙපාර්තමේන්තුවේ මූද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන සාර්යාලයෙන් සිංහ දී ලබාගත තාක්

ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 32 දරන
බුදල් බදු (සංශෝධන) පතන

[සහතිකය සටහන් කලෝ 1974 සැප්තැම්බර මස 27 වන දින]

එල්.චි.—ඩී. 16/74

බුදල් බදු ආයුධනා සංශෝධනය කිරීම සහ ඒ ආයුධනානේ ඇතුම් විධිවිධාන අතිතයටත් බල පැවැත්වීමට සැලැස්වීම සඳහා තු පතනයි.

ශ්‍රී ලංකා ජනරජයේ ජාතික රාජ්‍ය සභාව විසින් මෙසේ පතනවතු ලැබේ :—

1. මේ පතන ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 32 දරන බුදල් බදු (සංශෝධන) පතන යනුවෙන් ගෙවනු ලබන ප්‍රසාදය.

2. 1959 අංක 15 දරන පතනයින් සහ 1962 අංක 18 දරන පතනයින් සංශෝධන මෙහි මතු “ප්‍රධාන ප්‍රජාප්‍රතිඵල” යනුවෙන් සඳහන් කරනු ලබන බුදල් බදු ආයුධනානේ ඒ වන වගන්තියේ (ඇ) ජේද යෙහි ඇතුළත් කිසිවක් 1959 අංක 14 දරන පුද්ගල බදු පතනයේ 21 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ඇ) ජේදයේ, (ආ) ජේදයේ, (රි) ජේදයේ, (රිආ) ජේදයේ හෝ (ආ) ජේදයේ සඳහන් තාගි කිසිවක් නොවන, ඒ උපවගන්තියේ සඳහන් තාගි කෙරෙහි අදාළ නො විය යුතු ය යන බවට ඒ ආයුධනානෙහි ඒ වන වගන්තියේ (ඇ) ජේදයේ අතුරු වගන්තියේ (iv) වන ජේදයෙහි දක්වන විධිවිධානය සියලු කාර්යයන් සඳහා 1959 මැයි මස 15 වන දින සිට බල පැවැත්වූ ලෙස සැලකිය යුතු වන අතර, ඒ අනුව, 1959 මැයි මස 15 වන දින ගේ ඉන් පසුව, එහෙත් 1962 මැයි මස 26 වන දිනට පෙර යම් තැනැත්තකුගේ මරණය යිලු විද ඒ ඒ තැනැත්තා විසින් 1958 ජූලි මස 18 වන දිනට පෙර යම් වේලාවක දෙන ලද තාගි කිසිවක් සම්බන්ධයෙන් මේ පතන ආරම්භ විමෙ දිනට පෙර කරනු ලබා ඇම බුදල් බදු තක්සේරුවක් ම හෝ අනිලේක බුදල් බදු තක්සේරු වක් ම මේ වගන්තියේ පෙරුනුව ලු විධිවිධාන සමග කියවිය යුතු එසේ සංශෝධන ප්‍රධාන ප්‍රජාප්‍රතිඵල යටතේ කරනු ලබා ලෙස දි තක්සේරුව කරනු ලබාවේ යම් කාර්යයන් සඳහා ද ඒ කාර්යයන් සඳහා වලංගුව සහ බල සහිතව පැවත්ව ලෙස නා පවත්තා ලෙස ද සැලකිය යුතු ය.

බුදල් බදු
ආයුධනානේ
6 වන වගන්ති
යේ ඇතුම් විධි
විධාන 1959
මැයි මස 15
වන දින සිට
බල පැවැත්වූ
සෙස සැලකිය
සුළු බව.

3. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵල 13 වන වගන්තියට ඉක්වින්ව ම පතන සඳහන් අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, ඒය ඒ ප්‍රජාප්‍රතිඵල 13අ වන වගන්තිය ලෙස බල පැවැත්විය යුතු ය :—

“ඇතුම් යාන සම්බන්ධයෙන් සහයය.

13අ. 1973 නොවැම්බර් මස ප්‍රජාමුවන දින හෝ ඉන් පසුව මිය යන යම් තැනැත්තකුගේ මුදු බුදලය වටිනාකම්තින් රුපියල් එක් ලක්ෂ පත්‍රස් දහකකට වැඩි නොවන පැවත්තාවක සහ මහු මිය යන වේලාවේ ද බැහැර කිරීමට තුළු හැකිව තීබුණු දේපළට නිවාස ස්ථාන එකකට වැඩි නොවන ගණනක් ඇතුළත් වන හෝ නිවාස ස්ථාන එකකට

13අ වන ප්‍රජා
වගන්තිය
ප්‍රධාන
ප්‍රජාප්‍රතිඵල
ඇතුළත්
කිරීම.

එංඩි නොවන ගණනකින් ඒ දේපල සමන්විත වන අවස්ථාවක, ශ්‍රී ලංකාවේ ඔහුගේ බුද්ධයෙහි වරිනාකම මත ගෙවිය යුතු බුදල් බද්දෙන්, එම ක්‍රිඩාස ස්ථානයෙහි වරිනාකම හා ශ්‍රී ලංකාවේ ඔහු ගේ බුද්ධයෙහි වරිනාකම හා අතර ඇත්තා වූ අනු පාතය එම බුදල් බද්ද හා යම් මුදලක් හා අතර ඇති වේ ද ඒ මුදල අඩු කළ යුතු ය.”.

ප්‍රධාන ප්‍රජාප්‍රතිඵල 14
වන වගන්තිය
ප්‍රතියෝගනය
කිරීම.

4. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵල 14 වන වගන්තිය මෙයින් ඉටත් කොට ඒ වෙනුවෙන් පහත සඳහන් අප්‍රති වගන්තිය ආදේශ කරනු ලැබේ:—

“ප්‍රාදු කාරිය
යන් පදනා
දීම සහාය
කරනු ඇති
ජාතික ආදී
වයයෙන්
වරිනාකම්
ඇති දේ තිබායි
කිරීම.

14. ජාතික, විද්‍යාත්මක, කළුත්මක හෝ එතින් භාෂික වරිනාකමකින් යුත්ත යැයි ද ශ්‍රී ලංකා ආණ්ඩුවට හෝ ශ්‍රී ලංකාවේ යම් තිශ්ව විද්‍යාලයකට හෝ මහජන ලාජ්‍යතකාලයකට හෝ ශ්‍රී ලංකා ජාතික ප්‍රස්ථකාල සේවා මණ්ඩලයට හෝ යම් ප්‍රතින් පාලන ආයතනයකට හෝ දෙනා ලදායි හෝ රික්ට වරණය කරන ලදායි ද නොමස්ටිස්වරයාට පෙනී යන පින්තුර, මුද්‍රණ, පොත්, අත් එවපත්, කළු කානී හෝ විද්‍යාත්මක සම්පාදක කිසිවක් පිළිබඳ බුදල් බද්ද කොමස්ටිස්වරයා විසින් අඩු කිරීම නිත්‍යන්තුකාල විය යුතු අතර බද්ද එසේ අඩු කරනු ලැබීමට සම්බන්ධ කිසිම දේපලක් බුදල් බද්දෙනි ප්‍රමාණය ජීරණය කිරීමේ කාරියය සඳහා වෙන යම් දේපලක් සමඟ සම්බන්ධ නො කළ යුතු ය.”.

ප්‍රධාන ප්‍රජාප්‍රතිඵල 17අ
වන වගන්තිය
ප්‍රතියෝගනය
කිරීම.

5. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵල (1959 අංක 15 දරන පනතින් එක් ඇතුළත් කරනු ලැබූ) 17අ වන වගන්තිය මෙයින් ඉටත් කොට ඒ වෙනුවෙන් පහත සඳහන් අප්‍රති වගන්තිය ආදේශ කරනු ලැබේ:—

“ජාති තරක
දේ දේපල
සම්බන්ධයෙන්
දේගල බද්දට
දායක මුදල
යෝ ජාති බද්ද
ගෙවීම යෝතු
කොට යෙහි වි
සහනය.

17අ. (1) යම් තැනැත්තකුගේ මිරණය 1973 නොවාමිලිර මස පළමුවන දිනයට පෙර සිදු වී ද ඒ තැනැත්තා විසින් තැනි තරන ලද යම් දේපලක් වෙනුවෙන් 1959 අංක 14 දරන පද්ගල බද පනත යටතේ පද්ගල බද්දට යම් දායක මුදලක් ගෙවා තීබෙන හෝ ගෙවන්නට තීබෙන අවස්ථාවක, එම දායක මුදල ප්‍රමාණය, 1959 අංක 14 දරන පද්ගල බද පනතේ 19 (3) වන වගන්තිය යටතේ අඩු කිරීමට ඉව් දී තීබෙන යම් මුදලක් එම දායක මුදල ප්‍රමාණයෙන් අඩු නොකොට, ඔහුගේ මරණය සිදු වූ විට ශ්‍රී ලංකාවෙහි ඔහුගේ බුද්ධය වෙනුවෙන් ගෙවිය යුතු බුදල් බද්දෙනි මුදලට හිලවී කළ යුතු ය; තවද ඒ තැනැත්තා විසින් තැනි තරනු ලබ තීබෙන යම් දේපලක් වෙනුවෙන් 1963 අංක 4 දරන දේශීය ආදායම් පනත යටතේ යම් තැනි බද්දක් ගෙවා තීබෙන යෝ ගෙවන්නට තීබෙන අවස්ථාවක, එම තැනි බද්දෙනි මුදල ඔහුගේ මරණය සිදු වූ විට ශ්‍රී ලංකාවෙහි ඔහුගේ බුද්ධය

වෙනුවෙන් ගෙවිය යුතු බිඳ්ලේ බද්දෙහි මූදලට හිලවී
කළ යුතු ය; එම තැග දෙනු ලැබුවේ යම් සාධන
පත්‍රයක් මගින් ද ඒ සාධන පත්‍රය වෙනුවෙන්
ගෙවන ලද යම් මූදලර ගාස්තුවක් අඩු නොකර
මේ වගන්තියෙහි කාර්යයන් සඳහා තැයි බද්දෙහි
මූදල ආගණනය කළ යුතු වන්නේ ය.

(2) 1973 නොවූවිලිරි මස පළමුවන දින හෝ එච්
පසු යම් තැනැත්තකුගේ මරණය පිළු වි ද ඒ
තැනැත්තා විසින් තැයි කරන ලද යම් දේපලක්
වෙනුවෙන් 1959 අංක 14 දරන ප්‍රදේශ බදු පත්‍ර
යටතේ ප්‍රදේශ බද්දට යම් දායක මූදලක් ගෙවා
තිබෙන හෝ 1963 අංක 4 දරන දේශීය ආදයම්
පත්‍ර යටතේ යම් තැයි බද්දක් ගෙවා තිබෙන
අවස්ථාවක, ශ්‍රී ලංකාවෙහි එම තැනැත්තාගේ
මූදලය වෙනුවෙන් ගෙවිය යුතු බිඳ්ලෙන්,
අවස්ථාවෙහි පරිදි එම දායක මූදල ප්‍රමාණය හෝ
එම තැයි බද්දෙහි මූදල එකතු කරනු ලැබූ ඒ තැයි
කරන ලද දේපලෙහි වරිනාකම ඒ තැනැත්තාගේ
ශ්‍රී ලංකාවේ මූදලයෙහි වරිනාකම හා අතර ආන්තා
ව්‍ය අනුපාතය එම මූදල බද්ද හා යම් මූදලක් හා
අතර ඇති වේ ද ඒ මූදල අඩු කළ යුතු ය.”..

6. 1967 අංක 3 දරන පත්‍රතිත සංයෝධන ප්‍රධාන ප්‍රජාත්වී
යේ 21 වන වගන්තිය පහත සඳහන් පරිදි මෙයින් තවදුරටත්
සංයෝධනය කරනු ලැබේ:—

(1) ඒ වගන්තියේ (8) වන උපවගන්තිය වෙනුවට පහත
සඳහන් අප්‍රත්‍ය උපවගන්තිය ආදේශ කිරීමෙන්:—

පත්‍ර
ප්‍රජාත්වීය
ශ්‍රී එක
විනාකම
සංයෝධනය
ක්‍රිතම්.

“(8) 1973 නොවූවිලිරි මස පළමුවන දිනට පෙර යම්
තැනැත්තකුගේ මරණය පිළු වි ද, ඒ තැනැත්තා සම්බන්ධ
යෙන් තක්සේරු කළ යුතු දේපල, 1959 අංක 14 දරන
ප්‍රදේශ බදු පත්‍රතිත IV වන පරිවිෂ්දය යටතේ ප්‍රදේශ
බද්දට දායක මූදල ගෙවන ලද්දේ හෝ ගෙවීමට තිබෙන්
නේ යම් දේපලක් වෙනුවෙන් ද ඒ දේපල වන අවස්ථා
වක, මේ ආයුපනතේ කාර්යයන් සඳහා එම දේපලෙහි
වරිනාකම, එම දායක මූදල තීරණය කිරීමේ කාර්යය සඳහා
එම දේපලෙහි වරිනාකමට, 1959 අංක 14 දරන ප්‍රදේශ
බදු පත්‍රතිත 19(3) වන වගන්තිය යටතේ අඩු කර ඇති
මට ඉඩ ද ආති යම් මූදලක් අඩු නොකරන ලද දායක මූදල
එකතු කරනු ලැබූ ඒ දේපලෙහි වරිනාකම විය යුතු අතර,
එම තැනැත්තා සම්බන්ධයෙන් තක්සේරු කළ යුතු
දේපල, 1963 අංක 4 දරන දේශීය ආදයම් පත්‍ර යටතේ
තැයි බදු ගෙවන ලද්දේ හෝ ගෙවීමට තිබෙන්නේ යම්
තැයි බදු වෙනුවෙන් ද ඒ දේපල වන අවස්ථාවක, මේ
ආයුපනතේ කාර්යයන් සඳහා එම දේපලෙහි වරිනාකම,
එම බද්ද තීරණය කිරීමේ කාර්යය සඳහා එම දේපලෙහි
වරිනාකමට එම බද්දෙහි මූදල එකතු කළ ඒ දේපලෙහි

වටිනාකම විය යුතු ය; මේ වගන්තීයේ කාර්යයන් සඳහා එම බද්දෙහි මූදල, එම තැග්ග දෙනු ලැබුවේ යම් සාධන පත්‍රයක් මගින් ද එ වෙනුවෙන් ගෙවනු ලැබූ යම් මූද්දර ගාස්තුවක් අඩු නොකොට ආගණනය කළ යුතු ය.”; තවද

(2) එ වගන්තීයේ කෙළුවරට පහත සඳහන් අප්‍රති උපවගන්තිය එකතු කිරීමෙන් :—

“(9) 1973 නොවැම්බර් මස පළමුවන දිනට පසු යම් තැනැත්තකුගේ මරණය සිදු විද එ තැනැත්තා සම්බන්ධ යෙන් තක්සේරු කළ යුතු දේපල, 1959 අංක 14 දරන පුද්ගල බඳු පනතේ IV වන පරිවිෂේදය යටතේ පුද්ගල බද්දට දායක මූදල් ගෙවනු ලැබුවේ යම් දේපලන් වෙනු වෙන් ද එ දේපල වන අවස්ථාවක, මේ ආයුර්ධනතේ කාර්යයන් සඳහා එම දේපලෙහි වටිනාකම, එම දායක මූදල තීරණය කිරීමේ කාර්යය සඳහා එම දේපලෙහි වටිනාකම විය යුතු අතර, එම තැනැත්තා සම්බන්ධයෙන් තක්සේරු කළ යුතු දේපල 1963 අංක 4 දරන දේශීය ආදයම් පනත යටතේ තැගි බඳු ගෙවන ලද්දේ යම් දේපලක් වෙනුවෙන් ද එ දේපල වන අවස්ථාවක, මේ ආයුර්ධනතේ කාර්යයන් සඳහා එම දේපලෙහි වටිනාකම එම බද්ද තීරණය කිරීමේ කාර්යය සඳහා එම දේපලෙහි වටිනාකමට එම බද්දෙහි මූදල එකතු කරනු ලැබූ එ දේපලෙහි වටිනාකම විය යුතු ය; මේ වගන්තීයේ කාර්ය යන් සඳහා එම බද්දෙහි මූදල, එම තැග්ග දෙනු ලැබුවේ යම් සාධන පත්‍රයක් මගින් ද එ වෙනුවෙන් ගෙවනු ලැබූ යම් මූද්දර ගාස්තුවක් අඩු නොකොට ආගණනය කළ යුතු ය.”.

ප්‍රභාත
ප්‍රඡාත් තීයේ
ජ්‍ය වන වගන්තිය
ප්‍රතිඵාතනය
කිරීම.

7. ප්‍රභාත ප්‍රඡාත් තීයේ 25 වන වගන්තිය මෙයින් ඉවත් කොට එ වෙනුවට පහත සඳහන් අප්‍රති වගන්තිය ආදේශ කරනු ලැබේ :—

“පොලෝ තීයේ මූදල.
25. (1) මිශ්‍ය තැනැත්තාගේ මරණය 1973 නොවැම්බර් මස පළමුවන දිනට පෙර සිදු වූ අවස්ථා වික, මියගිය තැනැත්තාගේ මරණය සිදුවන විශාල වේදී බැහැර කිරීමට ඔහුට හැකිව ත්‍රිඛ්‍රා සියලු දේපල වෙනුවෙන් ඔහුගේ පොලෝ ම්කරු විසින් මූදල් බඳු ගෙවිය යුතු අතර එම මරණය සිදු වූ විට පැවරෙන වෙන යම් දේපලක් වෙනුවෙන් මූදල් බඳු ගෙවිමට බැඳී සිටින තැනැත්තා එම ගෙවීම කරන ලෙස එ පොලෝ ම්කරුගෙන් ඉල්ලා දිවියගෙන්, එම බද්ද ගෙවීම ද ඔහු විසින් කළ හැකි ය, එගෙන් පොලෝ ම්කරු වශයෙන් තම වෙන ලැංඩ් නීඛෙන හෝ තැමැගේ නොසැලකිල්ල හෝ පැහැර හැටිම නිසා නොවේ නම් ලැංඩ් තීඛිය හැකි වූ වන්කම්වලට අනිරික්ෂව යම් බද්දක් ගෙවීමට පොලෝ ම්කරුවෙනු බැඳී නොසිටිය යුතු ය.

(2) මියගිය තැනැත්තාගේ මරණය 1973 නොවූ මිලරි මස පළමුවන දින හෝ ඉන් පසුව බුද්ධ වූ ඇවස්ථාවක, මියගිය තැනැත්තාගේ මරණය බුද්ධවන අවස්ථාවේ දී බැහැර කිරීමට ඔහුට හැකිව තිබුණු සියලු දේපළ වෙනුවෙන් සහ මියගිය තැනැත්තා විසින් තැඟි කරන ලද්ද වූ ද 1959 අංක 14 දරන පළද්ගල බදු පනතු යටතේ පුද්ගල බද්දව දායක මුදලක් ගෙවා තිබෙන්නාවූ හෝ ගෙවීමට තිබෙන්නා වූ තැතහැන් 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතු යටතේ තැඟි බද්දක් ගෙවා තිබෙන්නා වූ හෝ ගෙවීමට තිබෙන්නා වූ ද දේපළ වෙනුවෙන් වූ බුද්ධ බදු ඔහුගේ පොල්මැකරු විසින් වෙනුවෙන් වූ බුද්ධ බදු ගෙවීමට බැඳී සිටින තැනැත්තා එම ගෙවීම කරන ලෙස ඒ පොල්මැකරු ගෙන් ඉල්ලා සිටියගෙන් එම බද්ද ගෙවීම ද ඔහු විසින් කළ හැකි ය; එහෙත් පොල්මැකරු වියයෙන් තමා වෙන ලැබේ තිබෙන හෝ තමාගේ නොසූ කිල්ල හෝ තැඟි පැහැර හැරීම නිසු නොවේ නම් ලැබේ තිබිය හැකි වූ වන්කම්වලට අතිරින්නව යම් බද්දක් ගෙවීමට පොල්මැකරුවකු බැඳී නොසිටිය යුතු ය. ”.

8. ප්‍රධාන ප්‍රජාප්‍රතිඵලයේ 28 වන වගන්තිය මෙයින් ඉවත් කොට එම වෙනුවෙන් පහත සඳහන් අප්‍රති වගන්තිය ආදේශ කරනු ලැබේ :—

“විකිණීමකින්, උක්‍ර කිරීමකින් හෝ සමාජ සංඛ්‍යාරයකට යටත් සිටිම කින් බුද්ධ බද්ද ගිණීමේ මෙයින් සඳහන් අප්‍රති වගන්තිය ආදේශ කරනු ලැබේ.

28. (1) යම් දේපළක් වෙනුවෙන් බුද්ධ බද්ද ගෙවීමට බලය පවරනු ලැබූ හෝ තියම කරනු ලැබූ තැනැත්තකුට, එම බද්ද ගෙවීමේ හෝ ගෙවා තිබෙන විට ඒ බදු මුදල ලබා ගැනීමේ හෝ කාර්යය සඳහා, ඒ දේපළ හෝ එහි යම් කොටසක් විධිඥී මෙන් හෝ උකස් හිරිමෙන් හෝ සමාජ සංඛ්‍යාරයකට යටත් කිරීමෙන්, ඒ බද්දයේ සහ යම් පොල්යක සහ ඒ සම්බන්ධයෙන් ඔහු විසින් තිසි ලෙස දරන ලද හෝ ගෙවන ලද වියදමක ලුදල මහ හාරකරුගේ එකාග්‍රතාවය ඇතිව ලබ, ගැනීමට, එම දේපළ ඔහු වෙන පැවරී තිබුණු ද නොතිබුණු ද බලය තිබිය යුතු ය.

(2) යම් දේපළක් වෙනුවෙන් බුද්ධ බද්ද ගෙවනා, ඒ දේපළෙහි සිම්ත සම්බන්ධතාවක් ඇති තැනැත්තකු සහ ඒ දේපළෙහි බඳු ගනුමිකරුවකු හෝ උකස් හිමිමක් මගින් ඒ දේපළ වෙනුවෙන් බුද්ධ බද්ද ලබාගෙන තුවුවාක් මෙන් ම, ඒ දේපළ ඒ සංඛ්‍යාරයට යටත් කිරීමේ සිම්කම ලැබිය යුතුය. ”.

සභානු
ප්‍රජාප්‍රතිඵලය
28 වන
වගන්තිය
ප්‍රජාප්‍රතිඵලය
සිටිමේ.

ප්‍රධාන
ප්‍රජාප්‍රතීතය
30 වන වගන්තිය
සුනියෝගනය
කිරීම.

9. ප්‍රධාන ප්‍රජාප්‍රතීතයේ 30 වන වගන්තිය මෙයින් ඉවත් කොට ඒ වෙනුවට පහත සඳහන් අදුන් වගන්තිය ආදේශ කරනු ලැබේ:—

“දේපල ප්‍රකාශන
කිරීම.

30. (1) සෑම මියගිය තැනැත්තාකුගේ ට පොල්මැකරු විසින්, මියගිය තැනැත්තාගේ මරණය සිදු වූ දිනට පසු මාස ගයක් ඇතුළත ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 44 දරන යුත්තිය පසිදිලීමේ පනතේ 282 (1) වන වගන්තියෙහි සඳහන් ප්‍රකාශය මහා හාරකරු මගින් කොමිෂන් වරයා වෙන සැපයිය යුතු ය.

(2) මියගිය තැනැත්තාකුගේ මරණය සිදුවූ විට පැවතෙන යම් දේපලක් වෙනුවෙන් බුද්ධ බද්ද ගෙවීමට පොල්මැකරු බැඳී නොසිටින අවස්ථාවක, එම බද්ද ගෙවීමට බැඳී සිවින තැනැත්තා විසින් මියගිය තැනැත්තාගේ මරණය සිදු වූ දිනට පසු මාස ගයක් ඇතුළත, ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 44 දරන යුත්තිය පසිදිලීමේ පනතේ 282(1) වන වගන්තියෙහි සඳහන් ප්‍රකාශය මහා හාරකරු මගින් කොමිෂන් වරයා වෙන සැපයිය යුතු ය.”.

ප්‍රධාන
ප්‍රජාප්‍රතීතය
34 වන
වගන්තිය
ප්‍රතිශ්‍යාතනය
කිරීම.

10. 1959 අංක 15 දරන පනතින් සංශෝධන ප්‍රධාන ප්‍රජාප්‍රතීතයේ 34 වන වගන්තිය මෙයින් ඉවත් කොට ඒ වෙනුවට පහත සඳහන් අදුන් වගන්තිය ආදේශ කරනු ලැබේ:—

“අතිරේක
තක්සේරු.

34. (1) බුද්ධ බද්ද වශයෙන් යම් තැනැත්තා ගෙවීමට බැඳී සිවින මුදල නිසි මුදලට වඩා අවුවෙන් තක්සේරු කොට නිබෙන බව තක්සේරුකරුවකට පෙනී යන අවස්ථාවක, එම තක්සේරුකරු විසින්—

(අ) එම තැනැත්තා (101 වන අධිකාරය වූ) සිවිල් තබු විධාන සංග්‍රහය යටතේ පෞඛේවී බලපත්‍රයක් හෝ අද්මිනිස්ත්‍රූයි බලපත්‍රයක් ලබාගෙන නිබෙන අවස්ථාවක, තක්සේරුකරුගේ මතය අනුව එම තැනැත්තා ගෙවීමට බැඳී ඇති වුද්ධ පිළිබඳ අතිරේක තක්සේරුවක්, මුදල තක්සේරු දැන්වීමේ දිනයෙහි සිට අවුරුදු ගයක කාලය සහ ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 44 දරන යුත්තිය පසිදිලීමේ පනතා ආරම්භ විමේ දිනයෙන් පසු අවුරුදු දෙකක කාලය යන ලේ දෙනින් වඩා කෙටි කාලය ඇතුළත යම් වේලාවක දී කළ හැකි ය; තවද

(ආ) එම තැනැත්තා, ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 44 දරන යුත්තිය පසිදිලීමේ පනතා යටතේ පෞඛේවී බලපත්‍රයක් හෝ

අද්මිනිස්ත්‍රූසි බලපත්‍රයක් ලබා ගෙන තිබෙන අවස්ථාවක, තක්සේරුකරුගේ මතය අනුව එම තැනැත්තා ගෙවීමට බැඳී ඇති මුදල පිළිබඳ අතිරේක තක්සේරු වක්, එම ප්‍රාගේරි බලපත්‍රය හෝ අද්මිනිස්ත්‍රූසි බලපත්‍රය ප්‍රදානය කිරීමේ දින සිට අවුරුදු දෙකක් ඇතුළතු දී කළ හැකි ය:

එසේ ප්‍රවද—

(අ) වංචාවක හෝ ඕනෑකම්මත මග හැරීමක සේනුවෙන් එම අඩුවෙන් තක්සේරු කිරීම සිදුවී ඇති අවස්ථාවක, අතිරේක තක්සේරු කිරීම ඕනෑම වේශාවක දී කරනු ලැබිය හැකි ය;

(ආ) පොල්මැකරුවකු විසින් හෝ මේ ආදා පනත යටතේ බුද්ධී බදු ගෙවීමට බැඳී සිරින වෙන යම් තැනැත්තකු විසින් තක්සේරුකරුවකුගේ සැලකිල්ලට භාජන කරනු ලැබිය හැකි අතිරේක බද්දක් සඳහා වූ බැඳීමක් ඕනෑම වේශාවක තක්සේරු කිරීම ඉහත සඳහන් අවුරුදු දෙකක කාලය ඉකුත් මී ඇති බව නොය ලකා එම තක්සේරුකරු විසින් කළ හැකි ය;

(ඇ) මේ වගන්තිය යටතේ කරනු ලැබූ අතිරේක තක්සේරුවක් 53 වන වගන්තියේ (4) වන උපවගන්තියෙහි සඳහන් අවස්ථාවල දී ගැර, 53 වන වගන්තිය යටතේ තිකුත් කරන ලද සහතිකයක සඳහන් යම් දේපළකට බල නොරු යුතු ය; තැනැගාන් එම දේපළ විජයෙහි වූ සංණහාරයක් නොවිග යුතු ය.

(2) (1) වන උපවගන්තිය යටතේ අතිරේක බුද්ධී බදු තක්සේරුවක් කරනු ලබ තිබෙන අවස්ථාවක, වංචාවක දී ගැර, මියගිය තැනැත්තා යේ බුද්ධය, බද්ද ගෙවීමට වන්කම් රඳවා නොගෙන ඇද්මිනිස්ත්‍රූසි කර තිබීමේ හෝ බැඳී ගැර තිබීමේ සේනුවෙන්, එවැනි යම් අතිරේක තක්සේරුවක් යටතේ යම් බුද්ධී බද්දක් ගෙවීමට පොල්මැකරුවකු පොදුගලිකට බැඳී නො සිටිය යුතු ය.”

ප්‍රධාන
ප්‍රජාප්‍රඛාද
ජාතික
වගන්තිය
උත්තියාචනය
නිලම

11. ප්‍රධාන ප්‍රජාප්‍රඛාදයේ 37 වන වගන්තිය මෙයින් ඉටත් කොට
ඡැ වෙනුවට පහත සඳහන් අලුත් වගන්තිය ආදේශ කරනු ලැබේ :—

“ විශෝධය
පැමිල්
දැන්දීමෙන්
වලංගු භාවය.

37. විශෝධය පැමිල් දැන්දීමෙන්, 36 වන වගන්තියෙහි සඳහන් විස්තර එහි දක්වා තිබේ නම් සහ එම එහන්තියෙහි සඳහන් කාලයීමාව තුළ එය කොමසාරිස්වරයා වෙත හාර දී තිබේ නම් මිස, වලංගු නොවන්නේ ය :

එසේ වුව ද ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටිම, අසනීප වීම හෝ වෙනත් සාධාරණ හේතුවක් නිසා එම කාල පිළිඳා ඇතුළත අභියාචනා කිරීමෙන් අභියාචක එලකි ඇති බවට කොමසාරිස්වරයා සැහිමට පත් වූ විඳ, එම තක්සේරුව පිළිබඳ දැන්දීමේ දිනයෙන් පසු දන තිහකට පසුව එහෙන් මාස අඟ අඛාලහන් ඉතුන් වීමට පෙර කරනු ලැබූ විශෝධය පැමිල් දැන්දීමෙන් වලංගු ලෙප කොමසාරිස්වරයා විසින් පිළිගත හැකි ය.”.